

ගොගොල්: සංච්‍රීතික උපහාරයකි

ලියෙන් ලොවිස්කි

සුප්‍රකට රුසියානු සාහිත්‍යධරයෙකු වූ නිකොලායි වසිලියෙවිච් ගොගොල්නිකොලායි වසිලියෙවිච් ගොගොල්ගේ 210වෙනි ජන්ම සංච්‍රීතිය මාර්තු 31 දිනට යෙදී තිබුණි. ඔහුගේ 50වෙනි ගනානුස්මරනය නිමිත්තනේ 1902 දී රුසියානු බසින් රැඹිත මේ ලිපිය සිංහලට නැගුණේ අයි. ඒ. ලොග්නාස්ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙනි (Gogol: An Anniversary Tribute); උප්‍රඩා ගැනුණේ, අර්ථින් හෝව් විසින් සංස්කරනය කෙරුනු The Basic Writings of Trotsky

පහත පලවන ලිපියෙහි අක්ෂර වින්‍යාසය පරිවර්තකගේ අහිමතය අනුව සිදු කර ඇත.



නිකොලායි
වසිලියෙවිච්
ගොගොල්
(1809-1852)

ජො ගොල් 1809 දී උපත ලැබ 1852 දී මිය ජොයේ ය. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පැතිරුණේ, සාහිත්‍යික කර්තව්‍යයන් විසින් අපේක්ෂා කෙරුනාට වඩා බෙහෙවින් අඩු කාලයක් හෙවත් වසර හතලිස් තුනකි. එහෙත්, මෙකි කෙටි, ගෝකාකුල ජ්‍යෙෂ්ඨ තුළ ඔහුගේ මස්තකප්‍රාප්තිය ඉමහත් ය.

ගොගොල් ප්‍රාදුරුහුත වීමට පෙර, රුසියානු සාහිත්‍යය පවතින්ට තැත් කළා පමනි; ඔහුගේ ඇවැමෙන්, එය පවති. රුසියානු ජ්‍යෙෂ්ඨ වර්යාව සමග එය සදහට ම බද්ධ කිරීම මගින් ඔහු අපේ සාහිත්‍යයට ඇවැත්මක් ලබා දුනි. මේ අර්ථයෙන්, ගොගොල්, [විසේරියන්] බෙලින්ස්කි බුද්ධීමය ඇපකාර ගුරුවරයා වූ යථාර්ථවාදී හෝ ස්වභාවවාදී ගුරුකුලයෙහි පිතාවරයා විය.

ගොගොල්ට හා බෙලින්ස්කිට පෙර, අපේ ජ්‍යෙෂ්ඨයත් ඉන් පැන නැගි මතිමතාන්තරත් එක් මාර්ග

යක ගිය අතර අපේ කාව්‍යාස්ත්‍ර වෙනත් මගක ගියේ ය. මනුශ්‍යයා හා ලේඛකයා අතර සඛැදියාව බෙලහිතව තිබුණි. වඩාත් ප්‍රමුඛ මිනිස්සු, තම පන්හිද අතට ගත් කළේහි, මූල්‍ය වසයෙන් රස නිශ්පත්තිය කෙරෙහි විනාතම නිර්මානයෙහි අර්ථය කෙරෙහි සැලකිලිමත් නොවුනු. ගොගොල් හා බෙලින්ස්කි එය වෙනස් කරන තෙක් මෙකි දේශයෙන් - ලේඛකයාගේ මතිමතාන්තර හා ඔහුගේ ලියවිලි අතර සම්බන්ධයක් නොමැතිකමින් අපේ මූල්‍ය සාහිත්‍යය ම සංලක්ෂිතව තිබිනැයි [නිකොලායි] වෙර්නිගෙවිස්කි පැවසි ය.

ඉදුරා ම වැටහෙනසුළු හේතුන් මත, රුසියානු සාහිත්‍යයෙහි වඩාත් සර්වී හා අව්‍යාජ මූලිකාංගය ලෙස සැම විට ම පැවතියේ උපහාසය (satire) ය. ගොගොල්ට පෙරාතුව පවා, [බෙනිස්] ගොන්විසින්ගේ ප්‍රහසන තුළ, [දුවාන්] ක්‍රිලොවිගේ උපමා කථා තුළ, [අැලෙක්සැන්චර්] ග්‍රිලොයදාවිගේ නාටක තුළ ආදි වසයෙන් අඩු හෝ වැඩි කළාත්මක රුපයෙන් මුරතිමත්ව ප්‍රානහුත සමාජ වින්තනය එලිදැක්වී තිබුණි. එහෙත්, ගොගොල්ගේ කෘතිය¹ - "අපේ ජ්‍යෙෂ්ඨයෙහි දිරුතාව හා අසම්පූර්නත්වය" පිළිබඳ ඒ උත්කාශ්ට ගදු කාව්‍යය තුළ මෙකි උපහාසමය ප්‍රවනතාව එහි ප්‍රගාස්තම ගැඹුරු සාක්ෂාත් කොට ගනී.

ගොගොල්ට පූර්වයෙන්, රුසියානු තියෙන්විටසයෙකු [ගියදේප් ස්ලේපුන්කින්] හා රුසියානු ඇරිස්ටොගානිසයෙකු [අැලෙක්සැන්චර් පිසාරේවි], ස්වදේශීය කොර්තෙනලයෙකු [?] හා ස්වදේශීය රේසිනයෙකු [අැලෙක්සැන්චර් සුමාරොකාවීවා], උතුරු ගර්තෙන් කෙනෙකු [වසිලි ගුකාවිස්කි]හා උතුරු ගේක්ස්පියරයෙකු [?] අපට සිටි නමුත් සැබැඳු ලෙස ම ජාතික යයි කිව හැකි ලේඛකයෙන් අපට සිටියේ නැතු. ප්‍රශ්නින් පවා- "රුසියානු බයිරන්" යන විරුදාවලියෙන් ම හැගෙන පරිදි- අනුකරනය වෙත නැඹුරු වූ නාඩියෙන්

මුළුනේ නැත.

නමුත්, ගොගොල් වූ කලී තනිකර තෙමේ ම ය, නිකම් ම ගොගොල් ය. ඔහුගෙන් පසුව අපේ ලේඛකයන් යුරෝපිය සුදීමතුන්ගේ ඩු අනුපිටපත් බවට පත් වීම නැවතුනි. දැන් අපට 'නිකම් ම' ගෞගෝරියෙවි, 'නිකම් ම' ගොන්වරොවි, සල්විකොවි, තොල්ස්තොයි, දොස්තයෙවිස්කි, ඔස්තොවිස්කි... ආදිහු සිටිති. මේ සියල්ලෝ ම, රුසියානු ප්‍රහසනයේ (comedy) හා රුසියානු නවකථාවේ පිතාවරයා වූ ගොගොල්ගෙන් වුළුත්පන්න ව්‍යවහු ය.²

ජාතික වරිතයක් අත්පත් වීමෙන් පසුව, දැන් අපේ සාහිත්‍යය, හාවිතයේ දී නිතර ම වෙස් නැවමකට සම වූ සිය ලමා අනුකරන අවධිය- වෙසෙසින් ම, "ප්‍රාදේශීය පැහැදි" මත සිය විශ්වාසය රඳවීම අත්හැර දමා ඇති. ස්වකිය අනුකාරක ගතිය කෙරෙන් සහංස් අවබාතය වෙනතක හරවතු වස් පුරුව ගොගොලියානු රුසියානු සාහිත්‍යය පිටිසර රැලි ගුවම්, පිට ක්ලා සහ පිරුනු අත් වැසුම්වලින් සැරසි සිටියේ ය. එහෙත්, ගොගොල් කරනකාටගෙන, නවකථාව - මනුශීය ඉරනම් පිලිබඳ නො නිමි කාව්‍යයෙන් ගත් ඒ උපාධ්‍යාත්‍යය - අපේ ලේඛන කළාව මත ආධිපත්‍යය පතුරුවන්ට පටන් ගති. එතෙක් අපට නිපදවිය හැකි තුළේ ස්තෝත්‍ර කළී, බෙදාන්ත නාටක, අද්ඛුත කථා, ගැමි ගී ආදි අප කුල්මත් කළ මොනමොනවා හෝ පමණි. ස්තෝත්‍ර හෝ බෙදාන්ත නාටක සඳහා ජීවිතයෙන් වස්තු සම්පාදනය නො තෙරුන ද එය අපට ගැටුවක් නො විනි. ලේඛන කළාව ජීවිතයෙන් විනිරුමුක්තව පැවතින; කාව්‍ය ගාස්තුයෙහි නීති නියාමයන්ට අවනතව, සාහිත්‍යය සිය කෘතීන් තමා කෙරෙන් ම නිර්මානය කළේ ය. නමුත්, තම ප්‍රබන්ධකරනයෙහිලා ගොගොල් ද, තම විවාර කාර්යයෙහිලා බෙශින්ස්කි ද මෙකි ඩුස්ම තෙරපන ස්වතන්ත්‍රතාවට නැවතිමේ ලකුන තැබූහ.

යථාර්ථය රුසියානු ඩුම්යෙහි යැලි උපන්නේ යථාර්ථවාදී නවකථාවත් ප්‍රහසනයත් තුළ ය, සියල්ලට ම වඩා නවකථාව තුළ ය. බෙශින්ස්කි කි පරිදි, "නවකථාව යනු අපේ දෙනික පාන් රාන්තල යි; රාත්‍රියේ දැස පියවෙන තුරු ද, තිමිදිරියේ ඒවා විවර වන විට ද කියවීම පිනිස අපේ ඉහ ඉදිර ඇති පොත යි."

අපේ ජීවිතයෙහි "දිරිඳාව හා අසම්පුර්නත්වය" පින්තාරු තිරිම නිසා ගොගොල් කොයි තරම් අපවාද වන්දේ ද! තම නිර්මානයෙහි අරුත හා අගය පිලිබඳව මැනවින් දැනුවත්ව සිටියේ නම්, එකී අවලාද හමුවේ ඔහු අසරන වන්නේ නැත; රීට පටහැනිව, ඒවාට මුහුන දෙනු වස් මහත් ගක්තියත් සහ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගනු ඇති. ඔහු ඇසිය යුතුව තිබුනේ, "ප්‍රවේනිදාස කුමයේන් නිලධාරිවාදී අත්තනොමතිකහාවයේන් වහල් වාතාවරනය මගින් උත්පාදනය කෙරෙනුයේ දිරිඳාවත්

අසම්පුර්නත්වයන් පමනක් ම තම් ඊට මා පලි ද?" යනුවෙති. එහෙත්, ස්වකිය යුගයෙහි සමාජ වුළුය පිලිබඳ විවේචන දායාරියක් කරා එලඹීමට ගොගොල් අපාහාසන් විය. ඔහු, රුසියානු ජීවිතයෙහි පදනම්වලට එරහිව කැරලි නො ගැසු අතර සිය අවසන් දවස දක්වා ම එහි මුලධරුම ප්‍රජනත්වයෙහිලා සැලකී ය. කෙසේවෙතත්, මේවා- දිරිඳාව හා අසම්පුර්නත්වයන්, අසම්පුර්නත්වය හා දිරිඳාවත් පමනක් ජනනය කෙරෙන එම පදනම් හා මුලධරුම ඔහුට අවතිරයක් නො වී ද?

රුසියාව, වියරුවෙන් පැදිවෙන තොයිකාවකට³ සම කරමින් මලගිය ආත්ම නවකථාවේ පලමුවන වෙළුම අවසානයෙහි එන අපුරුව, ගිතමය විදාරනය පිටුපස නැතහොත් විකුමාන්විත රුසියානුවෙකු හා උත්කාශට ස්ලාව කන්‍යාවක පිලිබඳ ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීම උදෙසා වූ ගොගොල්ගේ උපන්ගේය මල සැලස්ම පිටුපස පැවතියේ, සමහර විට, මෙකි උහතෝකෝරිකය සි.

හද පත්ලෙන් ම යථාර්ථවාදීයෙකු හැටියට, ස්වකිය යුගයෙහි ජීවිතය විසින් නිර්මානය කෙරුනාට වඩා වැඩිමනත් 'ධනාත්මක' වරිත සාර්ථකව නිර්මානය කිරීමට ගොගොල්ව නො හැකි විය. මුශ්ඛහාවයෙන් මහත් සේ පිඩා විදිමෙන් අනතුරුව තමා පිලිබඳ සියලු තතු දැක, අත් කිසිදු ජාතියකට පුරුසාරම් නො කිව හැකි අන්දමේ ග්‍රේශ්‍ය විරවරයෙකු හා උත්කාශට කන්‍යාවක ඩු අධිශ්චානය ඔසේස් නිර්මානය කිරීමට තිරනය කළ කළේ, එය අසාර්ථක වීමත නියමිත නො වී ද? අහෝ, එය එසේ නො වී නම්! විවිකාවිලා, වැනිලොවිලා, පියුෂ්කින්ලා මත නො ව වෙන්වෙටින්කොවිලා⁴ පවා ජීවිතයෙහි වේවා සාහිත්‍යයෙහි වේවා මග අවුරාලමින් කරට කර, පයට පය තබා නැගී සියියන... ගොගොල්ගේ ග්‍රේශ්‍ය මිනිසා බිභි විය හැක්කේ කවරෙකුගේ පෙළපතින් ද? විවිකෝවි කෙනෙකුගේ පෙළපතින් ද, නැතහොත් මැනිලොවි කෙනෙකුගේ පෙළපතින් ද? ගොගොල් අරමුනු කළ විරයාට ආශ්වාස කළ හැක්කේ කිනම් වායුවක් ද? ප්‍රවේනිදාස කුමයේ ජ්වන ඩුස්ම ද?

රුසියානු සාහිත්‍යයට ගොගොල්ගෙන් ඉටු වූ ග්‍රේශ්‍ය සේවාව ඇරුණුනේ, ගොවිපළක සන්ධාවෝ⁵ නමැති හඳ යෙවනයක ඒ නිර්මල හා නිරාකුල කෘතීන්ගෙනි; වසන්තයේ උදැස්නක් මෙන් සුපිවිතරු, ඒ "හිරීමල් දිවියෙහි මංගල හෝජනීත්සවයේ දී ගැයෙන උදාන ගී"වලිනි. අනතුරුව, රදලවාදී හා නිලධාරිවාදී රුසියාව පිලිබඳ ග්‍රේශ්‍ය ප්‍රහසනය රවනා කිරීමට බට හෙතෙම, කෙලවර දී, පවු අධ්‍යාත්මික සුවරිතවාදය ඩුවා දැක්වෙන මිතුරුන් සමඟ ඩුවමාරු කර ගත් ලිපි⁶ ලිවි ය. ඔහුගේ වෘත්තීය වර්යාවෙහි මෙකි මුළුයන් අතර සම්බන්ධයක් දැකීම තරමක් උහගර ය.

ගොවිපළක සන්ධාවෝ හි තරුන "මී මැස් පාලකයාගේ" සිට මලගිය ආත්මයෙහි නිර්මාන දක්වා

ප්‍රකාශි මතෙන්විද්‍යාවේ අනුයාත අවධීන්ට අනුකූල වන සංක්‍රමනයක් කෙනෙකුට හඳුනා ගත හැක. ගොගොල්ගේ වෘත්තිය වර්යාවෙහි මේ අදියරද්වය එකිනෙකට අනුබදී තිබෙනුයේ, ශේෂේ කළාකරුවාගේ තාරුණ්‍යය හා තලතුනා විය මෙති. නමුත්, යථාර්ථවාදී ගොගොල්ගේ සිට ගුඩ්වාදී ගොගොල් දක්වා- අත්‍යන්තයෙන් මානුශීය කළාකරුගේ සිට පෙළ සුවරිතවාදී සන්නාසියා දක්වා තවදුරටත් සිදු වූ සංක්‍රමනය අප ගිනිය යුත්තේ කෙසේ ද? වින්තාපර කුසීතහාවයේ (dreamy apathy) මතෙන්විද්‍යාමය යාන්ත්‍රණය සහ හැඟුම්බර ප්‍රාදේශීයවාදය මුළුමතින් දමනය කළ සහ සියල්ලට මත් වඩා, මැනීලොවිගේ වරිතය ඔස්සේ, ඔරෝස්ට මිලර්ගේ⁷ වාකුෂ බන්ධයකින් කියතොත්, "රුසීයානු සාහිත්‍යයෙන් මැනීලොවිවාදය"⁸ සඳහට ම දුවිහවනය කළ" ගොගොල්, අනතුරුව, මිතුර්න් සමග පුවාමාරු කර ගත් ලිපි මගින් ගුඩ් හා සදාවාරමය මැනීලොවිවාදය ම දේශනා කිරීම පිළිබඳ කාරනය අප විස්තර කළ යුත්තේ කෙසේ ද?

සිය අව්‍යාජ නිශ්චයෙහි හඩින් හැමට ම තීරස සහ බොල් අනුගාසනාවන්ගෙන් සංගුහ කිරීමට වන් මැනී ගොගොල් සලකමු. ආන්ඩ්‍රුකාරයාගේ බිරින්දැට: ඇශ්‍රම් පැලදුම්වල සංවර බව මගින් සමාජය ප්‍රතිරූත්පාපනය කරන්නේ කෙසේ ද යන්න ගැන; ආන්ඩ්‍රුකාරයාට: පලාත් පාලනය සඳහා අවංක තිලධාරීන් යොදා ගැනීමේ බලවත් අවශ්‍යතාව ගැන; ඉඩම් හිමියාට: ප්‍රවේනිදාස කුමයේ නො නැශේනසුළු පදනම් මත සිටින සිය ගොවීන් සමග ප්‍රියමතාප සබඳතා ගොඩනගා ගන්නේ කෙසේ ද යන්න ගැන. රුසීයානු තුවිජහාවය, පෙළ මානසිකත්වය හා කුසීතකම ගහලයාගේ දංගේය කරා රැගෙන ගිය ගොගොල් නම් හදවත් විම්සකයා, ගොගොල් නම් කවටයා, ගොගොල් නම් යථාර්ථවාදීයා, අනතුරුව එබදු පෙළ මානසිකත්වයෙන් යුත් විතරාග ධර්මෝපදේශනාවන්හි ඇලිගැලීම, සැබුවින් ම, සිදු විය හැකි ද?

ගොගොල් නම් කළාකරුවා සහ ගොගොල් නම් සුවරිතවාදීයා අතර හේදය විස්තර කිරීමට මතෙන් විකින්සීය ප්‍රයත්න දැරී ඇතේ. මිතුර්න් සමග පුවාමාරු කර ගත් ලිපි පල වීමෙන් පසුව, ගොගොල් ම ගොකයෙන් ප්‍රකාශ කළ පරිදි, "කතුවරයාගේ සිහි මුලා වී ඇතැයි ඔහුගේ මුහුනට ම පවසන්ට පටන් ගත් මිනිස්සු මානසික අක්‍රමිකතාව සඳහා ප්‍රතිකාර පවා යෝජනා කළහ." අපේ කාලයේ දින්, මේ ආත්ම පරිත්‍යාගී ලේඛකයාගේ අධ්‍යාත්මික අසනීපයෙහි රෝග විනිශ්චය කිරීමටත් ඔහුගේ ලිපිලේඛනයන්හි විප්‍රකාරය ස්විකරනය කර ගැනීමටත් ඔහුගේ උකටලී වින්තස්ටීය (melancholy disposition) හා අත්‍යාධික ගුඩ් අදහස් "විශාදීය සයිශේෂීයාව (depressive psychosis)" පිළිබඳ විකින්සාගාරික පරිපාටියක් බවට පෙරලිමටත් පරිගුම දැරී

ඇතේ.

එබදු විග්‍රහයන්, අප මෙහි සලකා බලන සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයෙන් පරිඛාලිත පවතින බැවින් සහ ඒවා මැත ගොගොල්ගේ අධ්‍යාත්මය මතෙන්වායිවේදයෙහි (psychopathology) බගේලයට අයන් වේ ද නො වේ ද යන්නෙන් මුළුනින් ම වෙන්ව පවතින බැවින් මේ යථාර්ථවාදී කළාකරුවා අනුගාසනාමය ගුඩ්වාදියෙකු බවට පත් වූයේ ඇයි ද හා කෙසේ ද යන ප්‍රශ්නයට අදාළ නැත. එම පැනයට පිළිතුරු සැපයීමේ හැකියාව අපට ලැබෙනුයේ මතෙන්වායිවේදයෙන් නො ව සමාජ ඉතිහාසයෙහි.

ගොගොල්, ස්වකිය කළාත්මක ප්‍රතිහානයෙහි බලයෙන්, මිලේවිජත්වයේ, දෙදිනික ක්‍රෘමිත්වයේ, සුලභ අපරාධයේ හා අජේයා තුවිජහාවයේ- නිමක් නැති රුසීයානු තුවිජහාවයේ බලකාවූ සුනුවිසුනු කළේ ය. ඉතිහාසය විසින් සමුව්මිත කෙරුණු, ව්‍යවහාරය මගින් ඒකාබද්ධ කෙරුණු, සියවස් ගනනාවක් පුරා බුලි වැකුණු හා ගුඩ් පාරිගුද්ධිය විසින් අහිගේක කෙරුණු සියලු දෙය ම රැගේ ඔහු ඒවා සොලාවා දැමීමට, ඔසොවා දැක්වීමට, තිරාවරනය කිරීමට සහ ඒවා අපේ වින්තනයට ගැටුපුවක් බවට, අපේ හඳය සාක්ෂීයට ප්‍රශ්නයක් බවට පත් කිරීමට ක්‍රියා කළේ ය. ඔහු මේ සියල්ල ම කළේ විධිමත් තරකකනයෙහි ආධාරයෙන් නො වේ. ඔහුගේ තිර්මානයිලි සුදීමත්සාවය, යථාර්ථය ගලුගැනයෙන් ගත්තේ තිරායුද දැකිනි: එනම්, හාවිතාව ඔස්සේ ය. මෙය මැනවින් වටහා ගත්තේ බෙළින්ස්කි ය:

සාප්‍ර තිර්මානකරනයෙහි ආනුහාව, එය විස්මලයාවහ වුව, ගොගොල්ට බරපතල හානි ද සිදු කළේ ය. එය, සිය සමකාලිකයෙන් සංක්ෂේපනය කළා වූ සදාවාර ගැටුපු හා අදහස් කෙරෙන් ඔහුගේ දැස ඉවත හැරවී යයි ද, සාධක කෙරෙන් සමාජරන වීමට හා සාධකවල වෙශයික නියෝජනයෙන් තෙප්තිමත් වීමට ඔහුට බල කළේ යයි ද යමෙකුට කිව හැක.

ඇත්ත වශයෙන් ම, ගැටුපුසහගත යයි ඔහුට පෙනී ගිය මොනයම් දෙයක් වුව - රුසීයානු ජ්‍රීවිතයේ සියලු සංත්‍රාසයන්හි, සියලු දුෂ්ච්වකම්වල, සියලු ක්‍රෘමිත්වල තිකිරීගෙය වූ ප්‍රවේනිදාස කුමය පවා ගොගොල් දුටුවේ ගැටුපුවක් හැරියට නො ව පුදෙක් මත්‍යා පැවැත්මෙහි තවත් සාධකයක් හැරියට ය.

ගොගොල් ජ්‍රීවත් වූයේ, අපේ සමාජය තව මත් සංගත බුද්ධිමය වාතාවරනයක් හැකි නො විදි අවදියක බැවි අප සිහි තබා ගත යුතු ම ය. දේශපාලන දාෂ්විවාදය පිළිබඳ ප්‍රශ්න තව මත් සාහිත්‍යයට ප්‍රවේශ විය හැකිව නො තිබුනි; සැබුවින් ම, ඒවා යන්තමින් සාකච්ඡාවට ගැනුනා පමනි. 1820ගනන්වල, ගොගොල් ප්‍රාදේශීය තරුණයෙකුව සිටිය දී, පිතරබරග් 'සමාජයෙහි'

හොඳ ම කවයන්, ද්‍රව්‍යේ ප්‍රහාණාවෙන් “මූල්‍ය සමාජ මතවාදයක්” ලෙස හැඳින්විය හැකි දේශපාලන ධර්මයක් ගොඩනෑවීමට පටන් ගති. නමුත්, දශකය මැද හාගයේ (1825 දී, පලමුවන නිකොලස් රාජාසනාරුඡ්‍යාව පැනවූ මරදන අනපනත් යටතේ) මේ ක්‍රියාවලිය ඇතැහිටියේ ය. 1830ගනන්වල දී, බුද්ධීමත්ත්ගේ කෙමිවිම දායමාන වූ අතර රේලුග දශකයන්හි හොඳ ම නායකයින් බිජි වූයේ ඔවුන්තරිනි. නමුත්, එබදු කාන්ච සමග සමාගමයට පුරුවයෙන් ම, ගොවිපලක සන්ධ්‍යාවේ හි කතුවරයා ලෙස ගොගොල් කිරීමියට පත්ව සිටියේ ය. පුෂ්ඨින්ගේ කවයට බැඳුනු ඔහු කලාකරුවෙකු වසයෙන් මහත් අනුබලයක් ඉන් ලද නමුත් එයට ඔහුගේ දේශපාලන නිමිවලු පුළුල් කල හැකි වූයේ අල්ප වසයෙනි. ඒ හැර, 1836 සිට මුළුමතින් ම පාහේ පිටරට විස්‍ය ගොගොල් ඉතා ම තුදෙකළා ජීවිතයක් ගත කළ අතර තමා මෙන් ම අව්‍යෝගීය දාය්‍රීයෙන් යුත් රික දෙනෙකු පමනක් ඇසුරු කළේ ය.

ගොගොල්ගේ නිරායුධ හා අනාරක්ෂිත මනසට පොරබැඳීමට සිදු වූයේ සිය කලා නිර්මාන ඉවත ලිම⁹ හා අදාළ පුෂ්ඨින් මාලාවක් සම්මිතිනි. ඔහුගේ සිදුමැලි හඳුනා සාක්ෂියෙන් ඔහුට ගැලීමක් නො වී ය. පරිපූර්න, පරම සහ නිරනුමාන ලෙස සැලැකීමට ඔහුට ඉගැන්වූ සහ ඔහු පිට පැවරුනු සම්ප්‍රදායයෙහි මුස්සේන්තු වින්තන රටා ඇසුරින් තමාට හැකි ඉහළ ම විසදුම් සෙවීමට ඔහුට සිදු විය.

කලා නිර්මාන නායක කාර්යයට මුහුන දෙනු පිනිසත් විපතට පත් වන ද්‍රව්‍ය දෙස බලා සිටීමට බල කෙරුනු කළේහි එය මැඩපවත්වා ගනු පිනිසත් අභ්‍යන්තර පිටුබලය නො ලද මනසකට, මෙවිට, ඒ සඳහා කිසියම් බාහිර ආනුභාවයක පිහිටාධාරය අවශ්‍ය කෙරේ. සිය ලමා වියෙහි බාරනාවන් සමග බැඳුනු හා අනුස්මතින් මගින් පුරුෂීය කෙරුනු එවත් මහානුභාවසම්පන්න බලයක්, තමාට පරවෙනියෙන් උරුම වූ සඳාවාර සංග්‍රහයන්හි තිබේ ඔහුට හමු විය.

ශේෂ්‍ය ලේඛකයාගේ අවසත් වසර කිපයෙහි පැවති ගුස් සහ සඳාවාරමය මනෙක්වූතය වූ කලි සම්ප්‍රදායික දික්ශනායක් ඔස්සේ ඔහු එලැංජි උපකල්පනයන්හි අතිවර්ධනයකි. කලාකරුවෙකු ලෙස ඔහුගේ ක්‍රියාකාරිත්වය, ජීවිතයේ යම් අරුතක් සෙවීමේ අවශ්‍යතාවක් ඔහු තුළ ජනිත කළ අතර එම දිගාවෙහි අන්තර්යට ගිය ඔහු තමාට උරුම වූ පොරානික මුලධර්ම - රැසියාව තුළ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේනය වූ මුලධර්ම මතට ඇදී වැටුනි. ගොගොල්ගේ කලාත්මක ප්‍රතිඵානය විසින් බැහැර කෙරුනු ගැටුපු සම්බන්ධයෙන් බලපා ඇති මෙකි ජරාජ්‍රීන් සඳාවාර සංග්‍රහයන්හි සාවදා විනිශ්චයන්, නැතහෙත්, සමාජ ජීවිතයෙහි ගැටුපු සැලැකිල්ලට ගැනීමේ දී මුළු වී ඇති පවු,

බාලබාලද විසදුම් සිනා ගැනුම අපට අසිරි නො වේ.

නිදර්ශනයක් ලෙස, ඉන්ස්පෙක්ටර් ජනරාල් 10 නමැති ප්‍රහසනය සලකමු. එය ප්‍රාදේශීය නිලධාරිවාදය පිළිබඳ එක්තරා වර්ගයක කාව්‍යයකි. ස්ත්‍රීවාස්නික් ද්මුහනොවිස්කි¹¹ යනු තක්කඩියෙකි, වංචනිකයෙකි, පාග මරුවෙකි, අත්‍යන්තයෙන් නීව සත්ත්වයෙකි. ඔහු පිළිබඳ වඩාත් හයාකර දෙය නම්, බෙලින්ස්කි කි පරිදි, එම වරිතය “දුෂිත වූවක් නො ව සිය සුවරිතභාවයේ ම අති වර්ධනයකි; තම රාජකාරිය පිළිබඳ ස්වයං-රත්තරීතර දැක්මකි.” ඔහුගේ මේ සඳාවාරමය අපරැශනය, ප්‍රකට සමාජ උපනයෙන් ගළා එන සරල නිගමනයක් වන අතර ගොගොල්ගේ කාලයෙහි වඩාත් ම ප්‍රිය වූ පදනයක් යොදා ගන්නේ නම්, මේ වරිතයෙහි “කරුන රසය” ඇත්තේ මෙතැන ය.

ප්‍රජා සහාත්වයෙහි නියාමයන් ඉක්මවා යන, මහජන අරමුදල් කොලැකුමෙටත් අල්ලස් ගැනීමෙටත් අපට ඇති තහනම බඳු නීති ඉක්මවා යන නිගමනයක් මේ ප්‍රහසනය විසින් ඉල්ලා සිටිනු ලබන බැවි පැහැදිලි ය. නමුත්, එබදු නිගමනයන්හි එතිහාසික අර්ථභාරය හා සමාජයේ වටිනාකම ගුහනය කර ගැනුමට ගොගොල් කොහොම්ම පොහොසත් නො වූ බව සිය අදහස්වල ස්වභාවය ගැන ඔහු කි දැයින් පෙනේ. ඒවා මගහැර යැමේ ප්‍රතිඵාය ලෙස ඔහු නතර වූයේ, තම අතිය යථාර්ථා සමාජ ප්‍රහසනය පිළිබඳව ගුස් හා සඳාවාරමය විවරනයක් සැපයීමට උත්සාහ දැරීමෙනි. මේ විවරනයෙන් පෙනී යනුයේ, ප්‍රහසනයෙහි දැක්වෙන ප්‍රාරවරය, අවසන් විග්‍රහයේ දී, අපේ දුෂ්චිත මනුෂ්‍යාත්මය ම විනා අනෙකක් නො වන බව සි; කෙරාවික නිලධාරීන් යනු තුදෙක් අපේ සටකපට මතෙක්භාවයන් බව සි; එසේ ම, රැසියානු “යන්ත්‍රානුසාරී දෙවියා” (deux ex machine)¹² හෙවත් ඉන්ස්පෙක්ටර් ජනරාල් යනු තුදෙක් නිර්ව්‍යාප හා ස්ථීරසාර හඳුනා සාක්ෂියෙහි නියෝජිතයා බව සි.

කෙසේවෙතත්, ගොගොල්ගේ ප්‍රහසනයෙහි ගැබී වන විෂ්ලේෂකාරී ජ්‍රීව බලය ලේඛමාතුයෙන් හෝ පිරිහෙලීමට මේ නිස්තේෂ් හා අනුභාසනාමය විවරනයට නො හැකි විය. ගොගොල්ගේ සියලු නිර්මානාත්මක කාති, ඔහුගේ ම සමාජ දාය්‍රීයෙහි සීමා ඉක්මවා ගිය අතර ජනතාවගේ හඳුනා සාක්ෂිය තුළ සංගත වින්තන පද්ධතියක් ජනිත කළේ ය. බෙලින්ස්කි මෙසේ ලිවි ය: “සිතනමතන පායකායේ මෙකි විරුදී හා යුත්ත තැනැත්තන්ට මුවා වී සිතින අන් ගැලපෙන මුහුනු හදුනා ගතිති, අධම යථාර්ථාවයෙන් පරමාදර්ජී යථාර්ථායක් දායානතය කිරීමට ඔවුනට මං පැදේ; සිදු වන දැ මගින්, සිදු විය යුත්ත ඔවුනට පැහැදිලි වේ.”

බෙලින්ස්කි ඇතුළු අපේ සමාජයේ වඩා ප්‍රජා කොටස, මළගිය ආත්ම කාතියෙහි මූලික අධ්‍යාපනය

හෙවත් "කරුන රසය" පාදා ගන්නේ කෙතැතින් ද?

රැසියානු ජ්‍යෙෂ්ඨයේ සමාජ රුපකාරයන් සහ තව මත් අනිරහසක්ව ඇති එහි ගැමුරු මෙවශයික මූලාරමිහය අතර පවතින ප්‍රතිච්චීරෝධය ජන විද්‍යානයට මෙතෙක් අනාවරනය වී නැති අතර එය කවර නිර්වචනයන්ටත් තව ම ගුහනය කර ගත නො හේ.

හෙගලියානු පදයෝජනයෙහි විලංගුවලින් බිඳුනු මේ වාක්‍යයෙන් සරල, එහෙත්, විවක්ෂන වින්තනයක් ජනනය කෙරේ. එනම්, ගොගොල්ගේ කාව්‍යයෙහි මූලික අධ්‍යාගය වනුයේ, රැසියානු ජ්‍යෙෂ්ඨයේ දාඩ රුපාකාරයන් සහ එහි දියාරු අන්තර්ගතය අතර ප්‍රතිච්චීරෝධය සි.

සත්තතින් ම, ගොගොල් බොහෝ අනුවනකම් කළේ ය. ඔහුගේ මිතුරන් සමග පුවමාරු කර ගත් ලිපි නමැති කෘතිය, ගනන් නැති අකාකි අකාකියෙවිවලා¹³ අතරින් එකෙකුවත් අප්‍රත් කබායක් මුළුනට එවා තදින් ම වුවමනා කළත්- සපයන්ට අපොහොසත් විය.

එසේතුදු වුවත්, මහත් ලලාසාවෙන් යුතුව සත්‍යය සෙවූ, ස්වකිය ප්‍රමාද දේශයන් වෙනුවෙන් අනේකවිධ දුක්පිඩාවන්ගෙන් වන්දී ගෙවූ, මේ ආත්ම පරිත්‍යාගී ලේඛකයාට ගලක් ගැසීමට දැන් කවුරු එචිතර වෙත් ද? ස්වකිය කාකින් සඳහා සැපයු ස්වයං-විවරන මගින් ඒවායෙහි සමාජ අර්ථය බාල කිරීමට ඔහු යත්ත දැරු තමුත් මෙය ඔහුට එරෙහිව නො පිහිටුවත්වා! සිය ප්‍රජා පරිපාලනික ලියවිලි මගින් ඇතැම් අපරිනත තැනැත්තෙකු නො මග යැවු තමුත් ඔහු කමත්වා!! අපේ සාහිත්‍යයට ඔහුගෙන් ඉටු වූ ගේෂ්ය සේවාව වෙනුවෙන්, ඔහුගේ කාකින්හි ගැබී වන උන්නතිකාමී හා දායාරුසම්පන්න ආනුහාව වෙනුවෙන්, නිකොලායි ගොගොල්ට සඳාතනික හා අමරනීය යෙළේ නිර්තිය!!!

පරිවර්තනය : දුරුණ මේදිස්

කවිතා :

1. ගොගොල් 1842 දී ලියු මල්ගිය ආත්ම (Dead Souls) නමැති නවකථාව සි. මෙය මල මිනිස්සු (පරි. සිරිල් සි. පෙරේරා) නමින් සිංහලට නැගී ඇත.
2. චොට්ස්කි සැලකිල්ලට ගන්නේ "අපි සියල්ලේ ම [ගොගොල්ගේ] හිම කබායෙන් එලියට ආවෙමු" යන දොස්තයෙවිස්කිගේ සුපුකට ප්‍රකාශය සි.
3. මරදසන්: රැසියානු අශ්ව කරන්න වර්ගයකි.
4. ගොගොල්ගේ මල්ගිය ආත්ම නවකථාවෙහි එන වරිත කිපයකි.

5. මෙනමින් ප්‍රවලින වූයේ, ගොගොල් 1829-32 අතර ලියු බිකන්කා ග්‍රාමය අසබඩ ගොවිපලක ගත කළ සන්ධාවෙශ (Evenings On a Farm Near Dikanka) නමැති කාන්බ දෙකකින් යුත් කෙටිකථා පෙළකි.

6. මේ පැවසෙනුයේ, 1847 දී පල වූ මිතුරන් සමග පුවමාරු කර ගත් ලිපිවලින් තෝරා ගත් පාය (Selected Passages From Correspondence With My Friends) නමැති ගුන්ථය පිළිබඳ ය.

7. ජර්මානු සම්භවයක් සහිත රැසියානු ජනකාතිකයෙකි (1833-89); රැසියානු සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකි.

8. ගොගොල්ගේ මල්ගිය ආත්ම නවකථාවෙහි එන හැඟුම්බර, දවල් හින දකින, පිළිස්තීනු ඉඩම් හිමි ප්‍රවර්ගය නියෝජනය වන මැතිලොවි නමැති වරිතය ඇසුරින් විස්තර කෙරෙන ප්‍රප්‍රවයකි.

9. චොට්ස්කි සැලකිල්ලට ගන්නේ, ගොගොල් තමන් දස වසරක් තිස්සේ ලියු මල්ගිය ආත්ම දෙවෙනි වෙළුමෙහි අමුදිත අත් පිටපත ගිනිබත් කිරීම පිළිබඳ කාරනාව සි. එසේ ම, ඔහු (ගොගොල්) අසාර්ථක යයි තමාට හැඟී ගිය ඇතැම් කාති පොත් සාජ්පුවලින් ආපසු ගෙන්වාගෙන පුළුස්සා දැමී යයි ද පැවසේ.

10. 1854 දී ගොගොල් රවනා කළ මෙහි නියම නම ආන්ඩ්වේ පරික්ෂක (Government Inspector) යනු සි; මේ කාතියෙහි තේමාට ඇලෙක්සැන්ඩර් පුළුස්කින් ගොගොල් සමග පැවසු සිය අත්දැකීමකි; මෙය, වරෙක මෙනමින් ද, වරෙක රහස් කොමසාරිස් (අනු. රිචඩ් තේන්බදු හා තවත් අය) යනුවෙන් ද සිංහලට තැගී ඇත.

11. ඉන්ස්පේක්ටර් ජනරාල් නාටකයෙහි එන ප්‍රරජතිගේ වරිතය සි.

12. සම්භාවා ප්‍රික ප්‍රහසනයෙහි, විසුදුමක් නො පෙනෙන දුර්කර අවස්ථාවන්හි දී, අනපේක්ෂිතව වේදිකාව මතට සම්පාද්ත වන ගැලවුම්කාර පුද්ගලයෙකු හෝ අංශ්ලී ද්‍රව්‍යයකි; ගොගොල්ගේ නාටකයෙහි මේ වරිතයට ආදේශ වනුයේ අවසන් ජවනිකාවෙහි නිහඩව පෙනී සිටින "ඉන්ස්පේක්ටර් ජනරාල්" නොහොත් ආන්ඩ්වේ පරික්ෂකවරයා ය.

13. ගොගොල්ගේ හිම කබාය (Overcoat) නම් කෙටිකථාවේ ප්‍රධාන වරිතය සි.